



ශ්‍රී ලංකා ගණකාධිකරණ කිල්පීය ආයතනය

**AA3 වහාගය - 2020 ජනවාරි**

**යෝජන උත්තර  
විෂය අංක (AA35)**

**සංස්ථාපන හා පුද්ගලික බදුකරණය  
(CPT)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ කිල්පීය ආයතනය  
නො. 540, පුරුෂ මුරුත්තෙටුවෙල් ආනන්ද නාහිමි මාවත,  
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

## ශ්‍රී ලංකා ගණකාධිකරණ හිමිතිය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

### AA3 විභාගය - 2020 ජනවාරි (AA35) සංස්ථාපිත හා පුද්ගලික බඳකරණය

#### යෝජිත උත්තර

#### A කොටස

අනිවාර්ය ප්‍රශ්න හතර (04) කි.

(මුළු ලක්ෂණ 20)

#### 1 වන ප්‍රශ්නය කළහා යෝජිත උත්තර

(a)

06 පරිවේශ්දය - සංකල්ප සහ හාචිතා කිරීම්

අවසාන රඳවා ගැනීමේ ගෙවීම් ලෙස හඳුන්වන්නේ යම් ගෙවීමක දී එම ගෙවීම්ලාභියා ඒ මත ආදායම් බද්දව යටත් විමයි. ඒ අනුව, අදාළ බද්ද අඩු කර දේයි ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ගෙවිය යුතුය. එවැනි ගෙවීම් නැවත බඳු ගෙවීම්වලට යටත් නොවේ. (44 වගන්තිය)

(ලක්ෂණ 03)

(b)

- නේවාසික සමාගමක් විසින් නේවාසික තැනැත්තෙකුට ලාභාංශ ගෙවීමේ දී
- නේවාසික තැනැත්තෙකුට පොලී ගෙවීමේ දී (ජෙෂ්ඨ පුරවැසියෙකුට දී ඇති නිදහස් දීමනාව වන රු. මිලියන 1.5 දක්වා පොලී ගෙවීම නැර)
- පූජ්‍යතායනයක් වෙත ගෙවන ලද පොලිය
- ලොකරයි දිනුම් ඇදීමක්, ප්‍රදානයක්, ඔවුවු සහ සූදා, ඔවුවු සහ සූදා නැර වෙනයම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමෙන් ලැබෙන ලැබීම්
- රඳවා ගැනීමේ බද්දව යටත් නොවන නිර්වාසික තැනැත්තෙකුට කරන ගෙවීමක්

(ලක්ෂණ 02)

(මුළු ලක්ෂණ 05)

#### 2 වන ප්‍රශ්නය කළහා යෝජිත උත්තර

06 පරිවේශ්දය - සංකල්ප සහ හාචිතා කිරීම්

- වැටුප්පතට අනුකූලව ගෙවනු ලැබූ පාරිග්‍රහික පිළිබඳ වාර්තා පවත්වා ගත යුතු ය ;
- සියලු සේවා නියුත්තිකයන්ගේ ප්‍රකාශන, වැටුප් පත්, සේවා නියුත්තිකයන් වෙත පාරිග්‍රහික ගෙවීමේ ලදුවන් සහ සේවා නියුත්තිකයන්ගේ පාරිග්‍රහික සහ කොමසාරිස් ජනරාල්වරයා වෙත සිදු කරනු ලැබූ ආදායම් බඳු අඩුකිරීම් සහ ගෙවීම් වලට අදාළ වෙනත් සියලු ගිණුම් වාර්තා ආරක්ෂිතව පවත්වා ගැනීම සඳහා සියලු සාධාරණ පූර්වේපායයන් අනුගමනය කළ යුතු ය ;

- එම සියලු වාර්තා අදාළ වන තක්සේරු වර්ෂය අවසන් වීමෙන් අනතුරුව වසර පහකට නොඅඩු කාල පරිච්ඡේදයක් සඳහා පවත්වා ගත යුතු ය ;
- සේවකයින්ගේ වැටුපෙන් අඩු කළ බදු රැලුග මාසයේ 15 දින හෝ ර්ට පෙර ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවිය යුතුය ;
- වාර්ෂික ප්‍රකාශය සැම තක්සේරු වර්ෂයක් අවසානයෙන් පසු එළඹෙන අප්‍රේල් 30 දින හෝ ර්ට පෙර ඉදිරිපත් කළ යුතුය ;
- සේවකයින්ට බදු අඩු කිරීමට අදාළව සහතිකයක් (T10) සැම තක්සේරු වර්ෂයක් අවසානයෙන් පසු එළඹෙන අප්‍රේල් 30 දින හෝ ර්ට පෙර නිකුත් කළ යුතුය;

(ලකුණු 05)

### 3 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

06 පරිච්ඡේදය - සංකල්ප සහ භාවිතා කිරීම්

ද ඇති නොරතුරු අනුව සමරසිංහ මහතාට ඔහුගේ දිගුකාලීන සේවය පිළිගැනීමක් ලෙස රු. මිලියන 1ක විශේෂ ගෙවීමක් සිදු කර ඇත.

ක්‍රිඩි එදි. ආදායම් බදු කොමසාරිස් නඩු තීන්දුවේ දී, අහියාවක හට වතු අධිකාරීවරයෙකු වශයෙන් වෙවදා ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වූ අතර ඔහුගේ පුවිශේෂී සේවය අගය කරනු පිණිස සේවා යෝජකයා (සමාගම) ප්‍රසාද දීමනා යනුවෙන් හඳුන්වනු ලැබූ විශේෂ ගෙවීමක් කරනු ලැබේය. ආදායම් බදු කොමසාරිස් මෙම මුදල අහියාවකගේ ආදායම් කොටසක් ලෙස තක්සේරු කරන ලද අතර අහියාවක තරක කර සිටියේ එය පුද්ගලිකව ලැබූ ත්‍යාගයක් බවත් රැකියා ආදායම වශයෙන් බදු වලට විෂය නොවන බවයි.

- (i) එම ගෙවීම ප්‍රාද්ගලිකව ලැබූ ත්‍යාගයක් බවත් බදු නීතිය යටතේ රැකියාවෙන් ලැබූ ලාභයක් වශයෙන් සැලකිය නොහැකි බවට හා
- (ii) ගෙවීම කිරීමේ අරමුණ වූයේ ප්‍රතිශ්යාවක් ලෙස නොව අහියාවක සමාගමට සපයන ලද දීර්ශ කාලීන සේවය නිසා බව අධිකරණ නිගමනය විය.

සේවකයාගේ සේවා නියුක්තියට සම්බන්ධ වූ හෝ සේවා නියුක්තියේ ප්‍රතිඵලයක් වූ යන තුළ කරුණු එකි ගෙවීම්, බදු වලට විෂය වන බවට සැලකිය නොහැකි බවයි. සේවකයා, ආයතනයට සපයන ලද සේවාව සහ වෙවදා ප්‍රතිකාර වලට ලක්වීම සලකා සේවකයා ලද විශේෂ ප්‍රසාද දීමනාව, සේවා නියුක්තියෙන් ලද ලාභයක් නොවන බවට තීරණය කරන ලදී.

කෙසේ වෙතත්, 2017 අංක 24 දරණ ආදායම් බදු පනතේ 5 වන වගන්තිය අනුව, සේවය සඳහා ලැබූ ප්‍රසාද දීමනා, ඒ හා සමාන ගෙවීම් සහ අනෙකුත් ගෙවීම්, ත්‍යාග සහිතව සේවා නියුක්ති ආදායමට ඇතුළත් වේ. තවදුරටත් එයට කළින්, වර්තමාන හෝ ලැබිය යුතු සේවා නියුක්තිය ඇතුළත් වේ.

එමනිසා මෙම ගෙවීම බද්දට යටත් වේ.

(ලකුණු 05)

## 4 වන ප්‍රශ්නය සඳහා ගෝපන උත්තර

01 පරිචේෂ්දය - බදුකරණය හැඳුන්වීම

යම් පුද්ගලයෙකු ශ්‍රී ලංකාව තුළ කායිකව සිටී නම් සහ එම කායිකව සිටීමේ කාලයීමාවේ හෝ කාලයීමාවල මුළු එකතුව එම වර්ෂය තුළ ආරම්භ වන හෝ අවසන් වන යම් මාස දොළඹක කාලයීමාවක් තුළ දී දින එකසිය අසූතුන (183)ක් හෝ රට වැඩි ගණනක් වේ නම් එම තක්සේරු වර්ෂය පුරාම බදු කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයෙකු සේ සැලකේ.

දී ඇති තොරතුරු අනුව රෝබින් මහතා පහත පරිදි දින 230ක් ශ්‍රී ලංකාවේ ගත කර ඇත.

සිට	දක්වා	ශ්‍රී ලංකාවේ සිට දින ගණන
2018 ජූලි 15	2019 මාර්තු 02	230

ඒ අනුව, 2018/19 තක්සේරු වර්ෂයේ දී මහු කායිකව දින 183කට වඩා වැඩි දින ගණනක් වාසය කර ඇති බැවින් 2018/19 සඳහා වාසික පුද්ගලයෙක් වේ.

(ලක්ෂණ 05)



A කොටසෙහි අවසානය.

## B කොටස

අනිවාර්ය ප්‍රශ්න තුන (03) කි.

(මුළු ලක්ණු 30)

### 5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

04 පරිචේදීය - විවිධ ව්‍යවසායන් මත බදුකරණය

(a)

2018/19 තක්සේරු වර්ෂය සඳහා හැඳුල් ව්‍යාපාරයේ ආදායම ගණනය කිරීම

රු.	
බදු පෙර ලාභය	= 9,638,000
එකතු කළා / අඩු කළා	
හැඳුල්කරුට ගෙවූ වැටුප් - ඉඩ නොදේ ( <b>1,320,000 + 1,560,000</b> )	= 2,880,000
වත්කම් මත ක්ෂය - ඉඩ නොදේ	= 80,000
අඩුකළා	
ක්ෂය දීමනාව	= <b>(90,000)</b>
බදු සඳහා හැඳුල් ව්‍යාපාරයේ ආදායම	= <b>12,508,000</b>

(ලක්ණු 03)

(b)

හැඳුල් ආදායම මත 8% රඳවා ගැනීමේ බද්ද	= 12,508,000 *8%
	= <b>1,000,640</b>

(ලක්ණු 02)

(c.)

හැඳුල් ව්‍යාපාර ගෙවීය යුතු රඳවා ගැනීමේ බද්ද

හැඳුල් ව්‍යාපාර ලාභය බෙදාහැරීම / විසර්ණනය

	දයාරත්තන	දිගුම්	එකතුව
හැඳුල්කරුවන්ට ගෙවූ වැටුප්	1,320,000	1,560,000	2,880,000
ඉතිරි ලාභය	6,418,667	3,209,333	9,628,000
<b>ලාභ කොටස</b>	<b>7,738,667</b>	<b>4,769,333</b>	<b>12,508,000</b>

(ලක්ණු 03)

(d)

හමුල්කරුවන්ට ලබාගත හැකි බදු බැර :

දායාරත්න	=	රු. 7,738,667 x 8%	<u>= රු. 619,093</u>
දිපුම්	=	රු. 4,769,333 x 8%	<u>= රු. 381,546</u>
(ලක්ණ 02)			
(මුළු ලක්ණ 10)			

## 6 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

(a)

07 පරිවිෂේෂය - ව්‍යාපාර බදු

රු.

නිමවුම් බද්ද				
බදු සැපයුම	7,425,000	15%	1,113,750	
නිදහස් සැපයුම	1,856,250	නිදහස්	-	
	<b>9,281,250</b>			<b>1,113,750</b>
යෙදවුම් බද්ද				
පන්ති සඳහා නිබන්ධන මුද්‍යය කිරීම මත දේශීය මිලදී ගැනීම - පොදු යෙදවුම්	143,000	යෙදවුම් නිදහස් සැපයුමට සැපුවම අදාළ වන බැවින් ඉඩ නොදේ.	(264,000)	
නිදහස් සැපයුමට අදාළ යෙදවුම			*52,800	(211,200)
ගමන් බිමන් සඳහා පාවිච්ච කරන මෝටර රථය මත රක්ෂණ			-	-
ඉදිරියට ගෙන ආ යෙදවුම් බද්ද			(57,600)	(57,600)
නිමවුම් බද්දෙන් 100%කට සිමාවේ.				<b>(268,800)</b>
ගෙවිය යුතු බද්ද				844,950
අඩුකලා - වාරික ගෙවීම්				(400,000)
ඉතිරි ගෙවිය යුතු මූල				<b>444,950</b>

$$* 264,000 * (1,865,250 / 9,281,250) = \underline{52,800}$$

(ලක්ණ 08)

(b) 2019 අප්‍රේල් 30

(ලක්ණ 02)

(මුළු ලක්ණ 10)

## 7 වන ප්‍රශ්නය කදානා ගෝජන උත්තර

05 පරිවෙශ්දය - බැඳීම් හා ක්‍රියාමාර්ග

- a) 2019 නොවැම්බර 30 හෝ ර්ව පෙර

(ලකුණු 02)

- b) ආදායම වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මත

පැනවිය යුතු දැන්වන

ගෙවිය යුතු බද්දෙන් 5% ගෙවීමට අපොහොසත් වූ සැඟ මසකටම ගෙවිය යුතු බද්දෙන් 1%ක් හෝ සහ රු. 50,000/-

තවමත් ගෙවීම් සිදු කර නැත්තම් සැම මසකටම හෝ කොටසකටම රු. 10,000/-ක්.

කෙසේ වෙතත්, දැන්වනය රු. 400,000/- නොඉක්මවිය යුතුය.

(ලකුණු 04)

- c) වාර්තාව ගොනු කළ දින සිට මාස 30කට පසුව,

එනම්, 2022 මැයි 31 දිනට පසුව

(ලකුණු 02)

- d)

බදු ගෙවන්නා බදු වාර්තාවක් ගොනු කිරීමට අපොහොසත් වූ විට, කොමසාරිස් ජනරාල්වරයා මහුගේ තක්සේරුව පරිදි පැහැර හරින ලද බද්ද සඳහා තක්සේරුවක් නිකුත් කරනු ලැබිය හැකිය.

(ලකුණු 02)

(මුළු ලකුණු 10)

B කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න දෙක (02) කි.

(මුළු ලේඛන 50)

## 8 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

03 පරිවිෂේෂය - වාසික පුද්ගලයන් හා සමාගම් සඳහා බුදුකරණය

ස්මාර්ට් ලුක් (පොද්ගලික) සමාගම

2018/19 තක්සේරු වර්ෂය සඳහා ආදායම බඳු ගණනය

	රු. '000
ව්‍යාපාර ආදායම (සටහන 01)	29,930,000
ආයෝජන ආදායම	-
ස්ථාවර තැන්පත මත පොලී ආදායම	800,000
මව් සමාගමට දුන් ගෙය සඳහා පොලිය	200,000
ආයෝජන ආදායම (ගුද්ධ ලාභාංග)	-
(රඳවා ගැනීමේ අවසාන බදු) - නිදහස්	-
මුළු තක්සේරු ආදායම	<u>30,930,000</u>
අඩුකළා - සූදුසුකම්ලක් ගෙවීම් හා සහන	-
අනුමත ප්‍රශ්නයන් වලට කළ පරිත්‍යාග	-
(හාන්ඩ් පරිත්‍යාග සූදුසුකම්ලක් ගෙවීමක් නොවේ.)	-
බඳ අයවන ආදායම	<u>30,930,000</u>
බඳ වගකීම සමාගම සමූහයක් වන නිසා සූලි හා මධ්‍ය පරිමාණ 28%	8,660,400
අනුපාතය අදාළ නොවේ.	-
අඩුකළා- බදු බැර	(1,840,750)
ESC ගෙවීම්	(3,400,000)
ස්ව තක්සේරු ගෙවීම්	(40,000)
ස්ථාවර තැන්පත් පොලී මත ( $800,000 * 5\%$ )	(5,280,750)
ඉතිරි බදු වගකීම	<u>3,379,650</u>

සටහන 01 - වෙළෙඳාම / ව්‍යාපාරයෙන් තක්සේරු ආදායම ගණනය කිරීම

		(රු. '000)
බදු පෙර ගුද්ධ ලාභය / අලාභය	+	-
අඩුකළා - ආයෝජන ආදායම	34,520,000	
ස්ථාවර තැන්පත මත පොලී ආදායම-ආයෝජන ආදායම වෙනම ම බද්ධව යටත් වේ.	800,000	
මව් සමාගමට දුන් ගෙය සඳහා ලැබූ පොලී	200,000	
ලාභාංග ආදායම (ගුද්ධ) අවසාන රඳවා ගැනීම බදු අඩු කළ	500,000	
යන්ත්‍ර ඉවත් කිරීමෙන් ලද ගිණුම්කරණ ලාභය - අවලංගු කළා	600,000	
එකතු කළා / අඩු කළා		
ගිණුම්කරණ ක්ෂය - ඉඩ නොදේ.	3,500,000	
පාරිනෝෂික වෙන් කිරීම	2,900,000	
පාරිනෝෂික ගෙවීම		1,000,000
පරිත්‍යාග	850,000	
2017/18 තක්සේරු වර්ෂය සඳහා ආදායමේ බදු ගෙවීම	340,000	
ප්‍රවාරණ - ඉඩම් මිලදී ගැනීම - ප්‍රාග්ධන ස්වභාවය - ඉඩ නොදේ.	90,000	
ප්‍රවාරණ - වෙන්ඩර ලංසු - ඉඩ දේ.	-	-
විනෝදාස්වාද වියදම් - වාර්ෂික සුහද හමුව - ඉඩ නොදේ.	350,000	
විදේශීය සංචාර - ඉඩ දේ - ගැලපුම් නැත	-	-
තක්සේරු වටිනාකම - ඉවත් කළ වත්කම්		
ලාභය/පාඩුව = $600,000 - [900,000 - (900,000 * 33.33\% * වර්ෂ 1)]$		
= 600,000 - 600,030		
= -30		30
ප්‍රාග්ධන දීමනා	අත්පත් කරගත් වර්ෂය	පිරිවැය
ඉඩම් - ඉඩ නොදේ	-	
යන්ත්‍ර	16/17	2,200,000
යන්ත්‍ර	18/19	5,200,000
ගොඩනැගිලි	16/17	15,000,000
මෝටර ලොරි	16/17	3,400,000
		42,550,000
වෙළඳ හා ව්‍යාපාරයෙන් තක්සේරු ආදායම		36,229,970
අඩු කළා - ඉ/ගෙ අලාභ සම්පූර්ණයෙන් ඉඩ දේ.		(6,300,000)
ඉ/ගෙ අලාභවලට පසු වෙළඳ හා ව්‍යාපාරයෙන් ලද තක්සේරු ආදායම		29,929,970

(ලක්ණ 25)

## 9 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

03 පරිවිතේදය - වාසික පුද්ගලයන් හා සමාගම් සඳහා බදුකරණය

සුරේජ් මහතාගේ

2018/19 තක්සේරු වර්ෂය සඳහා

ආදායම් බද්ද ගණනය

		සටහන් අංක	රු.	
සේවා නියුක්ත ආදායම		1		4,140,000
ව්‍යාපාර ආදායම		2		450,000
ලාභාංග ආදායම	-			
රඳවා ගැනීමේ බද්දට යටත්, ලැයිස්තුගත සමාගම්වලින් ලද ලාභාංග	අවසාන බදු			
ලැයිස්තුගත සමාගම්වල කොටස් විකිණීමෙන් ලද ලාභය	නිදහස්			
පොලී ආදායම	-			
නේවාසික විදේශ මුදල ගිණුම - (WHT අඩු කළ)		3		284,375
කුලී ආදායම	-			4,874,375
අඩු කළා - සූජුසකම් ලබන ගෙවීම් හා සහන				
පුද්ගල දීමනාව			(500,000)	
සේවා නියුක්තිය සඳහා දීමනාව			(700,000)	
විදේශ විනිමය ආදායම*			(450,000)	
25% දළ කුලී ආදායම			(300,000)	
විශ්වවිද්‍යාලයට පරිත්‍යාග	ඉඩියෙදත් ප්‍රමාණය		(800,000)	(2,750,000)
බද්දට යටත් ආදායම				2,124,375
බදු වගකීම				
600,000	4%		24,000	
600,000	8%		48,000	
600,000	12%		72,000	
324,375	16%		51,900	195,900
අඩුකළා - බදු බැර				
කුලී මත 10% රඳවා ගැනීමේ බද්ද දෙවන සේවා නියුක්තිය මත රඳවා ගැනීමේ බද්ද			(120,000)	
ලිපයන විට ගෙවීම් බද්ද (PAYE)			(84,000)	
ගෙවිය යුතු / (වැඩිපුර ගෙවූ බද්ද)			(164,000)	(368,000)
				172,100

සටහන 01 - සේවා නියුක්ති ආදායම

විස්තරය	වටිනාකම / රු.
වාර්ෂික දළ වැටුප (220,000*12)	2,640,000
ගමන් සඳහා ලද මූල්‍ය නොවන ප්‍රතිලාභ (40,000*12)	
වාහන (20,000*12) -240,000	
ඉන්ධන (20,000*12) -240,000	
රෝහල් ගාස්තු ප්‍රතිපූරණය	480,000
වර්ෂය ඇතුළත තිබාවූ සඳහා ගෙවීම	230,000
අධ්‍යක්ෂ වැටුප	70,000
මුළු සේවා නියුක්ත ආදායම	720,000
	<b>4,140,000</b>

සටහන 02 - ව්‍යාපාර ආදායම

විස්තරය	වටිනාකම / රු.
උපදේශන සේවා	450,000
මුළු ව්‍යාපාර ආදායම	<b>450,000</b>

සටහන 03 - කුලී ආදායම

විස්තරය	වටිනාකම / රු.
කුලිය (1,200,000 - 62,500)*25%	284,375
කුලී ආදායම	<b>284,375</b>

(ලකුණ 25)

C කොට්ඨාසි අවසානය.

---

### ***Notice :***

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to questions set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.

---

© 2020 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)